

විනයේ වැනෙන සූලු “ආර්ථික ප්‍රතිසාධනය”

China's fragile "economic recovery"

පෝත් වත්ත් විසිනි

2009 ජූලි 23

අංග්‍රේක පුනර්ජ්‍වනයේ කුමන හෝ සලකුනක් දැක ගැනීමේ ආයාවෙන් පෙලෙන මූල්‍ය ප්‍රකාශකයේ, විනයේ පලමු කාර්තුවේ ආර්ථික වර්ධන අනුපාතිකය සියයට 6.1 ක සිට දෙවන කාර්තුවේ දී සියයට 7.9 දක්වා ඉහළ නැගීම ගැන සිය සතුට පල කළහ. යථාර්ථයේ දී අපනයන මත රදි ඇති වින ආර්ථිකය, එහි ප්‍රධාන වෙළඳපොලෙල් වන උතුරු ඇමරිකාව, යුරෝපය හා ජපානය ආර්ථික පසුබැං තුළ එරෙමින් ඇති තත්ත්වය හමුවේ, ප්‍රසාරනයේ පූර්ව මට්ටම් කරා යලි ලගා නොවනු ඇත.

විනයේ ජාතික සංඛ්‍යාලේඛන බිජුරෝවහි වර්තාව ඉදිරිපත් කරමින් පසුගිය සතියේ එහි ප්‍රකාශක දී පිළියාවෙන්, ආර්ථික “ප්‍රතිසාධනය තවමත් දුබල” බවට අනතුරු ඇගැවීය. අවධමනාත්මක පිචිනයේ සලකුනක් වන මිල ගනන් පහත වැටීම හා බොහෝ කරමාන්ත වල දැවැන්ත අධි බාරිතාව පිළිගනිමින් ඔහු කියා සිටියේ “ගතිකය අනිස්ථීරය. ප්‍රතිසාධන රටාව අසමතුලිතය. එබැවින් තවමත් අවිනිශ්චිත, වැනෙන සූලු සාධක ක්‍රියාත්මකවේ.” යනුවෙති.

එවන් අවිනිශ්චිතතා තිබිය දී ප්‍රමුඛ මූල්‍ය ආයතන විනයේ වර්ධනය පිළිබඳ ඔවුන්ගේ අනාවැකි ඉහළ නාවා ඇත. පසුගිය සතියේ එව්‍යුත්ස්වීම් බැංකුව නිකුත් කළ තක්සේරුවට අනුව මේ වසරේ වර්ධනය සියයට 8.1 ක් ද 2010 වසරේ සියයට 9.5 ක් ද වේ. මේ මාසය මුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඡ) 2009 වසරේ විනය පදනා සඳහා සිය අනාවැකිය සියයට 7.5 ක් දක්වා සියයට 1 කින් ඉහළ දැමීය. කෙසේ වෙතත් එය අනතුරු ඇගැවුමේ “දැනට වෙගයෙන් සිදුවන වර්ධනය, ප්‍රධාන ආර්ථිකයන්හි ප්‍රතිසාධනයක් නොමැති වුව හොත් හිනවී යාහැකි” බවයි.

විනයේ වෙළඳම හැකිලෙමින් තිබේ. ජ්‍යන් මාසයේ නිරියාත 2008 එම මාසයට වඩා සියයට 21.4 කින් පහළ ගියේය. එය අමේල්ල් මාසයේ සියයට 22.6 කින් ද මැයි මාසයේ සියයට 26.4 කින් ද පහත වැටි තිබුනි. ආනයන, අමේල්ල් මාසයේ සියයට 23 කින් ද මැයි මාසයේ සියයට 25.2 කින් ද පහත වැටි ජ්‍යන් මාසයේ දී වාර්ෂික අනුපාතයකින් සියයට 13.2 කින්

පමනක් පහළ ගියේ, යම් වර්ධනයක් ඇගැවුම් කරමිනි. ප්‍රධාන හවුල්කරුවන් සමග කෙරෙන වෙළඳම නාටකාකාර ලෙස පහත වැටි තිබේ. 2008 එම මාසය ම සමග සසඳන කළ ජ්‍යන් මාසයේ යුරෝපා සංගමය සමග සිදුවූ විනයේ වෙළඳම සියයට 20.9 කින් හැකිලුනි. එක්සත් ජනපදය හා ජපානය සමග එය පිළිවෙළින් සියයට 16.6 කින් හා 23.1 කින් හැකිලි තිබේ.

නිල වගයෙන් නාගරික විරෝධියාව පසුගිය සැල්කුම්බරයේ සියයට 4 ක සිට වැඩිවී ඇත්තේ යාන්තම් සියයට 4.3 දක්වා පමනක් වුවත්, පසුගිය වසර පුරා ග්‍රාමීය සංකුමනික කමිකරුවන් ගේ අනිමුව රැකියා මිලියන 20 ඉන් ඉවත් කර තිබේ. මෙම මාසයේ මුළ බේතින්පී පරිභාස් හි ආර්ථිකස්තුයි අයිසැක් මෙන්ග් වින ආර්ථික විමුසුමට ප්‍රකාශ කළේ මුර්ත විරෝධිය අනුපාතය සියයට 7 කට සම්පව ඇති බවයි. ප්‍රාග්ධනය මුල්කොටගත් යටිතල ව්‍යාපෘතින් නිර්මානය කරන්නේ සීමිත රැකියා ප්‍රමානයක් පමනක් බවට ඔහු අනතුරු ඇගැවීය. අපනයන තියුණු ලෙස පහත වැවෙන තතු හමුවේ 2010 හා 2011 වසරවල විරෝධියාව තවත් ඉහළ යා හැකි යයි ඔහු අනතුරු ඇගවා ඇත. විනයේ සැම රැකියා දහයකින්ම එකකට වගකියන්නේ අපනයන අංශයයි.

දෙවන කාර්තුවහි යහපත් අතට හැරී ඇති වර්ධන සංඛ්‍යා, ආන්ඩ්වුව මූලිකත්වය ගත් යටිතල සංවර්ධන ව්‍යාපෘතින් හා රාජ්‍ය බැංකු නය නිකුතුව සිගුයෙන් ඉහළ යාම මත බෙහෙවින් රද පවතියි. පසුගිය නොවැම්බරයේ දී වින පාලන තත්තුය, ඉහළ විරෝධියාව සමාජ කැළඹීම් වලට තුවුදෙනු ඇතැයි යන බියෙන්, රාජ්‍ය බැංකු, රාජ්‍ය ව්‍යවසායන් හා ආන්ඩ්වුවේ අයවැයෙන් ප්‍රධාන කොට ම මූල්‍ය සම්පාදනය කළ යුවන් විලියන 4 ක් නොහොත් ඇමරිකානු බොලර් බිලියන 580 ක උත්තේජ්ක වැඩි සටහනක් ආරම්භ කරමින්, ගෝලීය මූල්‍ය අරමුදයට ප්‍රතිවාර දැක්වුහ. සමජ්‍යාලු වියදම් දිරිමත් කරමින් මූල්‍ය මත දියවීයාමක තරජනය මතු කරන බැංකු නය නිකුතුව, දැන් අසාමාන්‍ය මට්ටම් කරා ලගාවී තිබේ.

පුළුවීස් අර්ථගාස්ත්‍රයේ වැන්ග් වාවෝට අනුව, යුවාන් ව්‍යුහයන 1.53 ක් නැතහොත් බොලර් බ්‍රිලියන 224 ක් වන ජ්‍යනි මාසයේ අප්‍රේලින් තිකුත් කළ නය මගින්, 2009 මුදල භාගයේ සමස්ත නය ප්‍රමානය යුවාන් ව්‍යුහයන 7.4 ක්, එනම් 2009 ඇස්තමෙන්ත්තු ගත දළ දේශීය තිෂ්පාදිතයෙන් (දෙදේනී) හතරෙන් එකක් පමණ දක්වා ඉහළට ඔසවා තිබේ. “අප දැන් බලාපොරොත්තු වන්නේ 2009 වසර තුළ අප්‍රේල් නය පැපයුම, රෙන්මීන්ඩ් (යුවාන් මුදල) බ්‍රිලියන 9000 ක් හෝ බොලර් බ්‍රිලියන 1.31 කට ලගාවනු ඇති බවයි. එම වේගය වීන ඉතිහාසය තුළ පෙර නොවූ විරුද්ධ පැති උත්තේලනයකි.” වැන්ග් ජ්‍යලි 16 දින ගිනැන්ෂල් ටයිමිස් වෙත පැවසිය.

ගිනැන්ෂල් ටයිමිස් ජ්‍යලි 15 දින වාර්තා කලේ වේගයෙන් සිදුවන නය සම්පාදනයට අමතරව, පොරුක යෙදී සිටින ප්‍රාදේශීය ආන්ත්‍රිකයන් ප්‍රමිතා ගැනීමට තැත් කිරීමේ දී, උත්තේජක පියවර ගැනීමට වැය කරන මුළු මුදල් ප්‍රමානය යුවාන් ව්‍යුහයන 10 ක් හෝ බොලර් බ්‍රිලියන 1.46 කට ලගාවනු ඇති බවය. හිටපු මධ්‍යම බැංකු උප සහාපති වූ සියාමිලිං, ආන්ත්‍රිවේ සියලු මට්ටම්වල දී අනු යන, මෙම “වේගය පලමුවෙන්” යන පිළිවෙත “ඉමහත් නාස්තියක් පිළිබඳ ගැටුපු පැන නංවමින්” බොල් නය කන්දක් ගොඩගසනු ඇතැයි අනතුරු ඇගැවීය.

එම අතර ම උත්තේජක පිරිවැය, ඉහළ යන විරිකියාවට පිළියමක් වන්නේ පුළු වගයෙනි. වීනයේ රැකියා වැනි කොටසකට වග කියන කුඩා හා මධ්‍යම පරිමානයේ ව්‍යවසායන් වෙත සෑපුරු නය වලින් ලැබේ ඇත්තේ සියයට 5 කටත් වඩා අඩුවෙන් බව ද එම තක්සේරුවේ සඳහන්වේ. ප්‍රධාන සමාගම් වෙත පහසු නය දෙගොඩු තාලා ගොඩු අතර ඒවා අවශ්‍යයෙන්ම එම මුදල් යොදා ගත්තේ පලදායී ආයෝජන සඳහා නොව පිටස්තර නයිමට හෝ සරලව ම බැංකු තැන්පත් වලට බැර කිරීමට ය. එහි ප්‍රතිපලය කොටස් හා දේපල වෙළඳපොලෙහි නොවැලැක්වය හැකි සම්පේක්ෂනයයි.

තිරෝගීමත් ආර්ථිකයක් පෙන්නුම් නොකළ ද, මේ වසරේ ඡැංහයි කොටස් වෙළඳපොල තියුණු ලෙස ඉහළ නැගුණි. ජ්‍යලි 16 දින ගිනැන්ෂල් ටයිමිස් හි පලඩු ලෙක්ස්ගේ තිරුවක මෙසේ සඳහන් විය. “වර්ධනය රැකියාවන් බවට හැරවීම සඳහා සැලසුම් කිරීමේ දී අපේක්ෂා කරනු යේ, සමාජ නොසංස්ක්තාවයේ අවධානම පිටුදැකීමය. එහෙත් මෙහි ද අවධානම ඇත. අද දක්වා සියයට 75 කින් ඉහළ ගිය කොටස් වෙළඳපොලේ මූඩුල පලමුවැන්නයි. දේපල වෙළඳපොල දෙවැන්නයි. මේ වසරේ දේපල ආයෝජන ජ්‍යනි මාසයේ අග වන විට සියයට 18 කින් වැඩි විය. එය මැයි මාසයට වඩා සියයට 6 ක වැඩිවිමකි. කර්මාන්තයක් සඳහා ඉල්ලු පමනින් ලබාගත හැකි මුදල්,

ඛාරිතාවය තව යුරටත් වැඩිකර ගැනීම හා කොටස් වෙළඳපොලට වැක්කිරීම යන දෙක අතර බෙදී යයි.”

ජ්‍යනි අග වන විට බොලර් බ්‍රිලියන 2.132 ක් දක්වා ඉහළ නැගි මුලු සංචිත වෙනුවෙන්, වීනය කරා ඇදී එමින් තිබෙන සම්පේක්ෂන විදේශ ප්‍රාග්ධනය ද දායක විය. මැයි මාසයේ වාර්තා ගත බොලර් බ්‍රිලියන 80.6 ද සමග ගත් කළ දෙවන කාර්තුව තුළ සංචිතය, බ්‍රිලියන 177.9 කින් ඉහළ ගියෙය. පලමු කාර්තුව තුළ විදේශ සමාගම් ලාභ පොදු පිටරට පැවතීමත්, නය අරුබුදයට මූහුනපා සිටි ජාත්‍යන්තර බැංකු නය ආපසු ගෙවීමට බල කිරීමත් හමුවේ සංචිතය ඉහළ ගියෙය යාන්තම් බ්‍රිලියන 7.7 කින් පමනි.

දෙවන කාර්තුව තුළ විදේශ මුදල් සංචිත ඉහළට පැනීම, 2008 සමග සසදන කළ සියයට 17.9 කින් පිරිපූනු වෙළඳ අතිරික්ත හෝ විදේශ සංජු ආයෝජන වලට බැර කළ නොහැකිය. එය විදේශ සම්පේක්ෂන ආයෝජනයන්හි දැවැන්ත කාවදීමක ප්‍රතිපලය විය. බීජ්න්පී පරිබාස් විශ්ලේෂක වෙන් සිංඩාන් පලමු කාර්තුව තුළ ඉවත් කර ගත් බ්‍රිලියන 65 සමග ගත් කළ දෙවන කාර්තුවේ වීනය තුළට ගළා ආ සම්පේක්ෂන ප්‍රාග්ධනය බ්‍රිලියන 70 ක් බවට ගනන් බලා තිබේ.

බොහෝමයක් එක්සත් ජනපද බොලර් පදනම් කර ගත් වත්කම් වන විදේශ මුදල් සංචිතවල ප්‍රසාරනය ද, බීජ්නය මූහුන දෙන උහනෝකෝරික ගැටුපු සංකිර්න කරයි. නව “සුපිරි ජාතික සංචිත මුදලක්” පිළිබඳ එහි ඉල්ලීම් තිබියදී ම, ජාත්‍යන්තර මුලු පදන්තිය අස්ථ්‍රාවර කළ හැකි පියවරක් වන බොලරය පසෙකට දැමීම, වීනයට පහසුවෙන් කළහැකි දෙයක් නොවේ. එම සමග ම, සිය මුලු සංචිත වලින් ගනන් බලා ඇති පරිදි සියයට 65-70 අතර ප්‍රමානයක් එක්සත් ජනපද බොලර් මත පවතිදී, පිරිහෙන බොලරය හමුවේ බීජ්නය එන්ට එන්ටම වැඩිවන අලාභයන්ට මූහුනපා සිටියි.

බොලරය යුවාන් 6.8 ක් පමණ වන මට්ටමේ සේරාවරව තබාගැනීම සඳහාත්, අමාරුවේ වැට් ඇති සිය අපනයන කර්මාන්තයට රැකුලක් වගයෙනුත් වීනය, බොලර් වලින් තියමිත වත්කම්, විශ්ලේෂයන්ම එක්සත් ජනපදයේ හාන්ඩාගාර බැඳුම්කර දිගටම මිලට ගැනීමේ යෙදී සිටියි. වීනය යුවාන් මුදල බොලරයට ගැටුගසා තැබීම නිල වගයෙන් නිමාවට පත් කළ 2005 ජ්‍යලි මාසයේ පවත්, එය සියයට 21 කින් අධි ප්‍රමානය කිරීමෙන් පසුව පසුගිය වසර තුළ යුවාන් මුදලේ අගය වෙනස්වී ඇත්තේ මද වගයෙනි.

ගතවූ සතියේ එක්සත් ජනපද හාන්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව වීනය, තමන්ගේ එක්සත් ජනපද හාන්ඩාගාර බිල්පත් සංචිතය මැයි අවසන් වන විට බ්‍රිලියන 801.5 ක් දක්වා බ්‍රිලියන 38 කින් වැඩිකර

ඇත්. ඒ, ජපානය, රුසියාව හා කැනඩාව පවා තම නිරාවරනය පිරිහෙලා ඇති තත්ත්වයක දිය. තමන්ගේ දැවැන්ත ඇපදීම හා උත්තේජක වැඩ සටහන් වෙනුවෙන්, ගනන් බලා ඇති පරිදි 2008 වසරේ සංඛ්‍යාව මෙන් සිවි ගුනයක් තරම්බූ බොලර් මිලියන 3.5 ක්, සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වන මුදල් වර්ෂය තුළ නයට ගැනීමේ සැලසුම් අතැතිව සිටින ඔබාමා පාලනාධිකාරයට, වීනය දිගටම බැඳුම්කර මිලට ගැනීම තීරනාත්මක ව වැදගත්වේ.

විනයේ රාජ්‍ය තොරතුරු එකකයේ ප්‍රධාන අර්ථාස්ථ්‍රයූ ශ්‍රී බාලෝලියැන් ජ්‍රලි 16 දින බිඳුම්බර්ගේ වෙත ප්‍රකාශ කළේ, “ආයෝජන හිනැවට වඩා අලාභ නොලබන පරිදි, හැකිතාක් ඉක්මනීන් එක්සත් ජනපද ආර්ථිකයට යථා තත්ත්වයට පත්වීමට හැකිවේය යන බලාපොරොත්තුව මධ්‍යයේ වීනයට, කෙටි කාලයේදී දිගටම එක්සත් ජනපද හාන්චාරා සුරක්ෂා මිලට

ගැනීම හැරෙන්නට වැඩි යමක් කළ නොහැකිය.” යනුවෙති.

කෙසේ වෙතත් එක්සත් ජනපදය, ජපානය හා යුරෝපය තුළ වින වෙළදපොලවල් යථා තත්ත්වයට පත්වීමක් පිළිබඳව ඇත්තේ මදුවූ බලාපොරොත්තුවකි. එක්සත් ජනපදය තුළ ජ්‍රති මාසයේ වියකියාව සියයට 9.6 ක් දක්වා ද, යුරෝ කළාපය තුළ මැයි මාසයේ දී වියකියාව සියයට 9.5 ක් දක්වා ද ඉහළ යාමන්, මෙම රටවල පාරිහැළික වියදම් එක දිගට වැට්මන් හමුවේ තත්ත්වය එසේ වේ.

එක්සත් ජනපද පරිපාලනය වෝල් වීදිය සඳහා වන සිය ඇපදීම තුළින් අත්කරගෙන ඇති දැවැන්ත නයට ගෙවීම පිනිස, අත්‍යවශ්‍ය සමාජ සේවා තුළට තව තවත් කාවදින තත්ත්වය යටතේ සිදුවිය හැක්කේ, එරට පරිහැළිනය තව දුරටත් පිරිහිම පමනි.